

Kumara, R.K Chaminda
Sandamali, R.M.Anuradha
POSTER

පහත රට තෙත් කළාපයෙහි දීඩියල්ල සමග මිනිසා දක්වන ලද සහඟ්වන සබඳතාවය පිළිබඳ මානව හුගෝල විද්‍යාත්මක අධ්‍යයනයක් (සිංහරාජ වනාන්තරය ආයුත්ව පිහිටි කුඩාව සහ වැවගම ග්‍රාම නිළධාරී වසම් ඇසුරිනි)

ආර.කේ. වමින්ද කුමාර, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, කළවාන
ආර.එම්. අනුරාධා සඳමාලි

R.K Chaminda Kumara, Divisional Secretariat, Kalawana

R.M.Anuradha Sandamali

දීඩියල්ල ශ්‍රී ලංකික අපහත නොහොරු නූපුරුදු වචනයක් නොවේ. ඒ පුරාතනයේ පටන් දීඩියල්ල ශ්‍රී ලංකික ජන ජීවිතය සමග මෙන් ම ජන සාහිතයය සමග ද බැඳී පවතින හේහිනි. දීඩියල්ල යනුවෙන් හඳුන්වන්නේ ගින්නෙන් පිළිස්සි ගිය බම් කොටස ය. ශ්‍රී ලංකාව අතිතයේ පටන් ම කාමිකාරුම්ක රටක් බැවෙන් දීඩියල්ල යන වචනය අප ජන සමාජය කුළ බෙහෙවින් ප්‍රවලිත ය. ශ්‍රී ලංකාවේ වියලි කළාපයේ මෙන් ම තෙත් කළාපයෙහි ද හේන් වගාව ආයුත්ව දීඩියලි බහුලය. පහත රට තෙත් කළාපයෙහි හේන් කපා ගිනි තබන්නේ උදුවප් මහ දුරුත්තට ය. හේනා ගිනි තබා ඉතිරි වන දීඩියල්ලහි කාලයක් ගත වන විට විවිධ ගාක වර්ග වර්ධනය වේ. එම ගාක වර්ග මිනිසාගේ නොයෙකුත් අවශ්‍යතා සඳහා ප්‍රයෝගනයට ගැනුණි. එම මිනිසා මෙලෙස ගිනි තබා අවසන ඉතිරි වන දීඩියල්ලන් මිනිසා ලත් ප්‍රයෝගන ප්‍රමාණය විශාලය. නමුත් වර්තමානයෙහි මිනිසාගේ කාර්යබහුල ජ්‍වන රටාව හේතුවෙන් දීඩියල්ල හා මිනිසා අතර පැවති සබඳතාවය ගිලිනි යමින් පවතින බව හඳුනා ගත ගැනීය.

මෙම අධ්‍යයනයෙහි ප්‍රධාන අරමුණ පහත රට තෙත් කළාපයෙහි දීඩියල්ලන් මිනිසා ලත් ප්‍රයෝගන හඳුනා ගැනීම ය. ඒ හැරුණු විට තුතන මිනිසා සහ දීඩියල්ල අතර පවතින සබඳතාවය බැඳී වැට්ටෙමට බලපෑ හේතු හඳුනා ගැනීම, දීඩියල්ලක වැවෙන ආභාරමය සහ ගොළඹමය වටිනාකමක් සහිත ගාක විශේෂ හඳුනා ගැනීම, දීඩියල්ල නිර්මාණය වන අයුරු සහ එයට ආවෙශික ගාක වර්ග හඳුනා ගැනීම සෞජ්‍ය අරමුණු අතර විය. ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කළාපයට අයන් සිංහරාජ වනාන්තරය ආයුත්ව පිහිටි කුඩාව සහ වැවගම යන ග්‍රාම නිළධාරී වසම් අධ්‍යයන ප්‍රදේශීය ලෙස තෝරා ගන්නා ලද අතර සම්මුඛ සාකච්ඡා සහ සහභාගිත්ව නිරෝෂණ දත්ත රස් කිරීම සඳහා හාටිත කරන ලදී. එම දත්ත ගුණාත්මක කුම ඇසුරින් විශ්ලේෂණය කරනු ලැබේය. අධ්‍යයනයෙන් සොයා ගන්නා ලද කරුණු වලට අනුව දැනට වසර ගණනවකට පෙර සිට ප්‍රදේශීයෙහි ජනතාව දීඩියල්ල සමග සහඟ්වන සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පැහැදිලි විය. ඒ අනුව ඔවුන් දීඩියල්ලන් ආභාරමය වශයෙන් වැදගත් වන ගාක වර්ග පරිභේදනයට ගෙන ඇතැ. ඒ අතර වෙනිවැල්ල, තුළ සහ ගොවුකාල ප්‍රධාන ය. එට අමතරව ඉරමුස්, උඩහල වැල්, මොනර කුඩාමිනිය වැනි ගොජයීය වටිනාකමක් ඇති පැලැටි ද වැදගත් වේ. ඒ වශේම පිළිස්සි ඉතිරි වි ගිය ලි දැඩි ගාහස්ථ ඉන්ධනමය කටයුතු සඳහා ප්‍රයෝගනයට ගැනුණි. බොක්රි, වන ඉදුල, කැප්පෙපෙටියා යන විශේෂ ප්‍රධාන ය. මෙම කරුණු වලට අනුව මිනිසා දීඩියල්ලන් විවිධ ප්‍රයෝගන ගෙන තිබුණ් ද වර්තමාන මිනිසාගේ කාර්ය බහුල ජ්‍වන රටාව, සමාජ විපරිණාමය,

ආකල්පමය වෙනස් වීම සහ වැවිලි ආර්ථිකයෙහි බලපෑම හේතුවෙන් මෙම සහජ්වන සඛ්‍යාචාවය බිඳුවී ඇති බව නිගමනය කළ ගැනී විය.

ප්‍රමුඛ පද: පහත රට තෙත් කළාපය, දිඹියල්ල, හේත් වගාව, ගාක වර්ග